



ඉංග්‍රීසි භාෂා සහතිකපත්‍ර පාඨමාලාව

සබරගමුව පළාත් අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඉංග්‍රීසි භාෂා

සහතික පත්‍ර පාඨමාලාව සඳහා

සිසුන් බඳවා ගැනීම

සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඉංග්‍රීසි භාෂා සහතිකපත්‍ර පාඨමාලාව සඳහා අ.පො.ස.(සා/පෙළ) ඉංග්‍රීසි විෂය සමත්, අ.පො.ස.(උ/පෙළ) විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගෙන් ඉල්ලුම් පත් කැඳවනු ලැබේ. මේ සඳහා උනන්දුවක් දක්වන අයදුම්කරුවන් තමාගේ නම, ලිපිනය, දුරකතන අංකය, වයස, හැඳුනුම්පත් අංකය, අධ්‍යාපන සුදුසුකම්, අධ්‍යාපනය ලැබූ පාසල හා තමන් පාඨමාලාව හැදෑරීමට අපේක්ෂිත මධ්‍යස්ථානය සමග ජීවදත්ත තොරතුරු ඇතුළත් කර තමා විසින්ම සකස් කර ගන්නා ලද අයදුම්පතක්, අදාළ දිනට හෝ එදිනට පෙර ලැබෙන සේ, ලේකම්, අධ්‍යාපන, තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සබරගමුව පළාත් සභාව, නව නගරය, රත්නපුර, යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. (ලියුම් කවරයේ වම් පස ඉහල කෙළවර, සබරගමුව පළාත් සභා ඉංග්‍රීසි භාෂා පුහුණු පාඨමාලාව යනුවෙන් සඳහන් කළ යුතුය.)

පාඨමාලා ආරම්භක දිනය හා කාලය :

සෑම වසරකම ඔක්තෝබර් මස මුල් සතියේ පාඨමාලාව ආරම්භ කිරීමට නියමිතය. පාඨමාලා කාලය මාස 06 කි. පාඨමාලා ගාස්තුව රු: 2000/= කි. මෙම පාඨමාලා ගාස්තුව සබරගමුව පළාත් සභාවේ අංක 2003.02.099 දරණ ආදායම් ශීර්ෂයට බැර වන පරිදි, සබරගමුව පළාත් සභාවේ ඕනෑම අමාත්‍යාංශ කාර්යාලයකට/ දෙපාර්තමේන්තුවකට (පළාත් පාලන ආයතන හැර) හෝ සබරගමුව පළාතේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගෙවා ලබා ගන්නා ලදුපත අයදුම්පත්‍රය සමග අමුණා එවිය යුතුය.(ලදුපතේ ඡායා පිටපතක් ළඟ තබා ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත.) සෑම සතියකම සඳුදා/අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා/සිකුරාදා යන දිනවල ප.ව. 1.45 සිට ප.ව. 4.45 දක්වා පහත සඳහන් මධ්‍යස්ථානවලදී පංති පැවැත්වේ.

රත්නපුර දිස්ත්‍රික්කය :

- 01. පැල්මඩුල්ල මධ්‍යස්ථානය - ර/ ධර්මාලෝක විද්‍යාලය
- 02. බලංගොඩ මධ්‍යස්ථානය - ර/බලංගොඩ බුද්ධ ජයන්ති ම.ම. විද්‍යාලය
- 03. රත්නපුර මධ්‍යස්ථානය - ර/තර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලය
- 04. රත්නපුර මධ්‍යස්ථානය - ර/ ශාන්ත ලක්ෂ් විද්‍යාලය
- 05. ඇහැලියගොඩ මධ්‍යස්ථානය - ර/ඇහැලියගොඩ ධර්මපාල විද්‍යාලය
- 06. ඇඹිලිපිටිය මධ්‍යස්ථානය - ර/ ඇඹිලිපිටිය මහා විද්‍යාලය

කෑගල්ල දිස්ත්‍රික්කය :

- 01. කෑගල්ල මධ්‍යස්ථානය - කෑ/ශාන්ත මරියා දෙමළ විද්‍යාලය
- 02. රඹුක්කන මධ්‍යස්ථානය - කෑ/මාව/පරාක්‍රම මහා විද්‍යාලය
- 03. මාවනැල්ල මධ්‍යස්ථානය - කෑ/මාව/මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය
- 04. ගලිගමුව මධ්‍යස්ථානය - කෑ/ගලිගමුව මහා විද්‍යාලය
- 05. දෙහිඹවිට මධ්‍යස්ථානය - කෑ/දෙහි/ දෙහිඹවිට ජාතික පාසල